

රුහුණ විශ්වවිද්‍යාලය

2015/2016 ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/විශේෂ) උපාධි - 3000 ස්ථලය
දෙවන සමාසික පරීක්ෂණය - 2017 මාර්තු

ACL 32653 / ACL 32523 - ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය හා අස්පෘෂ්‍ය
(Intangible) උරුමය

පළමු කොටසින් ප්‍රශ්න දෙකක් ද දෙවන කොටසින් ප්‍රශ්න දෙකක් ද ඇතුළුව ප්‍රශ්න
හතරකට (04) පමණක් පිළිතුරු සපයන්න.

කාලය : පැය 03

I කොටස

1. "මානව සමාජයේ තාක්ෂණය භාවිතයේ ආරම්භය පිළිබඳ පුරාණතම ද්‍රව්‍යාත්මක සාධකය ශිලා මෙවලම් තාක්ෂණයයි." පැහැදිලි කරන්න.
2. පුරාණ කුඹල්කරුවන් විසින් මැටි භාණ්ඩ නිෂ්පාදනයේ දී භාවිත තාක්ෂණය උදාහරණ සපයමින් විස්තර කරන්න.
3. පුරාණ ශ්‍රී ලාංකික වාරිමාර්ග ශිල්පීන් වැව්බැම්ම සහ සොරොවි නිර්මාණයේ දී භාවිත තාක්ෂණය සාකච්ඡා කරන්න.
4. පුරාණ ලාංකිකයන් ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයේ දී භාවිත කළ තාක්ෂණික ක්‍රම වේදයන් පිළිබඳ විමසීමක් කරන්න.

II කොටස

5. අස්පෘෂ්‍ය (Intangible Heritage) උරුමය යනු කුමක්දැයි හඳුන්වා, එම උරුමය අධ්‍යයනය කිරීමේ දී අනුගමනය කළ හැකි ක්‍රමවේදය පැහැදිලි කරන්න.
6. පුරාණ ඇදහිලි හා විශ්වාස පිළිබඳ විද්වත් මතය විමසා, පුරාණ ලාංකිකයන්ගේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ විමසීමක් කරන්න.

7. පුරාණ ලාංකික කෘෂිකර්මාන්තය හා බැඳුණු අශ්පෘෂ්‍ය උරුමය පිළිබඳ සාකච්ඡා කරන්න.

8. වර්තමානයේ ඇතැම් ජනකොටස් සතුව ශේෂව පවතින විවිධ අභිචාර ක්‍රමයන් හඳුන්වා ඒවායේ ස්වරූපය විස්තර කරන්න.

@@@@@@@@@@@@@@@@@@